



රසායනික දුව්‍යවලට හා විද්‍යුතයට දක්වන
ප්‍රතිරෝධය තිසා මෙම දුව්‍ය අඳ ලෝකයේ කිලෝග්රේම්
බලියන ගණනින් වාර්ෂිකව නිපදවන අතර විවිධ දුව්‍ය
නිපදවීමේදී හාවිතයට ගෙයි. බඳුන්, නල, පරිවාරක
දුව්‍ය, ආවරණ හා පටල ආඩිය එම නිපයුම් අතර වෙයි.

පොලිතින් නමින් හඳුන්වන
කංත්‍රීම දුව්‍ය සොයාගනු ලබුවේ 1933
වර්ෂයේ දී ය.

මෙවා මුල් කාලයේ දී යොදාගනු
ලබුවේ දිය යටින් එහෙනු ලබ රුහුන්
(Cable) ආවරණය කිරීම සඳහා ය.





මධ්‍ය

දිනේහවා දී?

සමනල වැව කැනීම් වලදී හමුවූ සාධක අනුව පළමු වන සියවසේ දී යපස් වලින් යකඩ නිස්සාරණය කරගෙන ඇති බවත් උදුන්වලට අවශ්‍ය දැඩි තාපය ලබා ගැනීම සඳහා සුප්‍රමාද කපොල්ල හරහා ගළා එන සුප්‍රමාද බාරා යොදාගෙන ඇති බවත් අනාවරණය විය. සමනල වැව පුද්ගලයන් මෙවත් යකඩ පෝර්තු 41 ක් සොයාගෙන තිබේ.

මෙයේ නිපදවන ලද උසස් තත්ත්වයේ යකඩ යොදා ගනීමින් සාදන ලද (චිත්‍රමැස්කස්) අසිපත් මැදුපෙරදිග රටවලට අපනයනය කොට ඇත. කිත්‍රමැස්කස් අසිපත් සඳහා නැනෙන් අංශු හාවිත කොට ඇති බැවින් ඒවා මොට නොවන බවද අනාවරණය වී ඇත.

මහා වංශය, ප්‍රීප වංශය වැනි පැරණි ගුන්ථවල හා සෙල් ලිපි වල ශ්‍රී ලාංකිකයන් අතිතයේදී රත්, රිඳී, යකඩ වැනි ලේඛන වලින් තැනු හාන්ච පරිහරණය කළ බව සඳහන් වේ.



Jayarathna Ihala Kodippili

මධ්‍ය පීතින්හවා දී?



ගල් යුගයේ ජීවත් වූ මිනිසාද ගල් කරබලි
වලින් ආයුධ සහ විවිධ මෙවලම් තනාගෙන තිබේ.
වසර මලියන 2.6 කට වඩා පැරණි ගල් ආයුධ
ඉතියෝගියාවෙන් සොයාගෙන ඇත.

උපකරණ හා විතයට ගන්නා එකම
සත්ත්වයා මිනිසා ලෙස හැඳින්විය නොහැකි
ය. වනාන්තරවල ජීවත් වන වීමිපන්සින්ද
විවිධ උපකරණ උපයෝගී කරගනිමින් තම
කාර්යයන් කරගනි. මෙයට ප්‍රධානම හේතුව
වන්නේ මහපටුගිල්ලේ පිහිටීමයි. අතින්
යමක් අල්ලා ගැනීමට හැකි වන්නේ
මහපටුගිල්ලේ පිහිටීම නිසාය.



Jayarathna Ihala Kodippili

බඩා දැන්නවා දී?



මෙත කාලයේදී මහා පරිමාණ රත්රන් නිස්ස්සාරණය අර්ථීමට පෙර ලොව පුරා භාවිතා කරන ලද්දේ මෙම හැරීමේ ක්‍රමයයි.

වසර 7000 කට පෙරන් මිනිසුන් රත්රන් භාවිතා කළ බවට සාක්ෂි ලැබේ තිබේ. පෙරිවියේ විවිධ ස්ථානවල රත්රන් කුඩා කැබලි ලෙස ලෝගමය වශයෙන් හමුවේ.

මෙම රත්රන් කැටිති ලබා ගැනීම සඳහා ඒවා අඩංගු වැලි හෝ පස් හැරීම අනිතයේ සිටම සිදුකර ඇති මෙය ශ්‍රී ලංකාවේ මැණික් හැරීමට සමාන ක්‍රමයකි. එහෙන් මේ සඳහා ලෝග තැටි යොදාගැනීයි.

